



**Sometimes People Wear Face Masks**

සමහර විට මිනිසුන් මුහුණ ආවරණ පළඳිති

Developed by KU Children's Services  
Sector Capacity Building Program with  
funding from the NSW Department of Education





There are lots of different types of face masks. They help stop people from sharing the germs from their nose and mouth.

විවිධ ආකාරයේ මුහුණු  
ආවරණ තිබේ. මිනිසුන්ගේ  
නාසයෙන් සහ මුඛයෙන්  
විෂබීජ බෙදා ගැනීම  
වළක්වා ගැනීමට ඒවා  
උපකාරී වේ.



More people are wearing face masks now because there is a sickness called Coronavirus or COVID-19. Wearing a mask helps to stop this sickness from spreading.

කොරොනා වයිරස් හෝ  
COVID-19 නමින් අසනීපයක්  
ඇති බැවින් වැඩි පිරිසක් දැන්  
මුහුණු ආවරණ පැළඳ සිටී.  
මුහුණු ආවරණ පැළඳීම මෙම  
රෝගය පැතිරීම වැළැක්වීමට  
උපකාරී වේ.





I might see people  
wearing face masks in  
shops and busy places.

සාප්පු හා කාර්යබහුල  
ස්ථානවල මුහුණු ආවරණ  
පැළඳ සිටින අය මට  
පෙනෙනු ඇත .



There might be times  
when I might need to  
wear a face mask too.  
This could feel strange  
at first.

මට මුහුණු ආවරණයක්  
පැළඳීමට අවශ්‍ය අවස්ථාද  
තිබිය හැකිය. මෙය මුලදී  
අමුතු දෙයක් ලෙස  
හැඟෙන්නට පුළුවන .



I can practise wearing a face mask to get used to how it feels. I can also wash my hands and use hand sanitiser to help keep germs away.

මුහුණු ආවරණයක් පැළඳීමට මට පුරුදු විය හැකිය. මගේ දෑත් සෝදාගෙන විෂබීජ ඉවත් කර ගැනීමට අත් සනීපාරක්ෂක භාවිතා කළ හැකිය.





I can keep space between myself and others when I am out to help keep germs away too.

I might see signs or stickers that remind everyone to do this.

විෂබීජ වළිත් මා ආරක්ෂා කර ගැනීම සඳහා මා පිටත සිටින විට මා සහ අනෙක් අය අතර ඉඩක් තබා ගත හැකිය. මෙය කිරීමට සෑම කෙනෙකුටම මතක් කරන සලකුණු හෝ ස්ටිකර් මට පෙනෙනු ඇත.



It might feel a little  
bit different to see so  
many people wearing  
face masks or to  
wear one myself.

බොහෝ අය මුහුණ  
ආවරණ පැළඳීම හෝ මා  
විසින්ම පැළඳීම දැකීම  
ටිකක් වෙනස් යැයි  
හැඟෙනු ඇත .





If I feel worried about things being different, I can talk to a grown-up and ask any questions.

දේවල් වෙනස් වීම ගැන මට  
කනස්සල්ලක් දැනේ නම්, මට  
වැඩිහිටියෙකු සමඟ කතා කර  
ඕනෑම විමසීමක් කළ හැකිය.



The grown-ups I trust will keep me safe. There are lots of helpers keeping people safe too.

මා විශ්වාස කරන වැඩිහිටියන්  
මාව ආරක්ෂා කරයි. මිනිසුන් ද  
ආරක්ෂිතව තබා ගැනීමට  
උදව්කරුවන් ගොඩක් ඇත.